



HNB ග්‍රාමීන් ෆිනෑන්ස් ලිමිටඩ්

නො. 168, නාවල පාර, නුගේගොඩ. දුරකථන: 0112 17 62 62 ෆැක්ස්: 0112 17 62 63
ඊ-මේල්: info@hnbgrameen.lk වෙබ්: www.hnbgrameen.lk

2017 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශය.
ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ 2006 අංක 02 දරණ උපදෙස්වලට අනුකූලව ප්‍රසිද්ධ කරන ලදී.

ආදායම් ප්‍රකාශය

දිනයෙන් අවසන් වර්ෂය සඳහා	2017 මාර්තු 31 රු. .000	2016 මාර්තු 31 රු. .000
දළ ආදායම	6,234,034	4,485,108
පොලී ආදායම	5,327,018	3,906,232
පොලී වියදම	(1,465,618)	(995,689)
ශුද්ධ පොලී ආදායම	3,861,400	2,910,542
ගාස්තු සහ කොමිස් ආදායම	670,219	485,813
ගාස්තු සහ කොමිස් වියදම	(98,395)	(75,521)
ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම	571,824	410,293
ශුද්ධ පොලී ගාස්තු සහ කොමිස් ආදායම	4,433,224	3,320,835
වෙනත් මෙහෙයුම් ආදායම	236,796	93,063
මූල්‍ය ආයෝජන විකිණීමේ අලාභ	-	(26,579)
වෙළෙඳ පොළ වටිනාකමට අගය කිරීමෙන් ලද ශුද්ධ ලාභය	82	-
මුළු මෙහෙයුම් ආදායම	4,670,102	3,387,319
ණය සහ ලැබිය යුතු දෑ මත හානිකරණ අලාභ	(707,508)	(110,452)
ශුද්ධ මෙහෙයුම් ආදායම	3,962,594	3,276,866
සේවක පිරිවැය	(943,611)	(712,016)
වෙනත් වියදම්	(1,011,929)	(743,321)
මුළු මෙහෙයුම් වියදම්	(1,955,540)	(1,455,337)
මූල්‍ය සේවා එකතු කළ අගය මත බදු වලට සහ ජාතිය ගොඩනැගීමේ බදුවලට පෙර මෙහෙයුම් ලාභය	2,007,054	1,821,530
මූල්‍ය සේවා එකතු කළ අගය මත බදු සඳහා ප්‍රතිපාදන	(331,394)	(234,120)
ජාතිය ගොඩනැගීමේ බදු සඳහා ප්‍රතිපාදන	(49,279)	(42,567)
මූල්‍ය සේවා එකතු කළ අගය මත බදු වලට සහ ජාතිය ගොඩනැගීමේ බදුවලට පසු මෙහෙයුම් ලාභය	1,626,381	1,544,842
ආදායම් බදු සඳහා ප්‍රතිපාදන	(567,547)	(434,749)
වර්ෂය සඳහා ලාභය	1,058,834	1,110,093
සාමාන්‍ය කොටසක මූලික ඉපයුම	0.62	0.65

මූල්‍ය තත්වය පිළිබඳ ප්‍රකාශය

දිනට	2017 මාර්තු 31 රු. .000	2016 මාර්තු 31 රු. .000
වත්කම්		
මුදල් සහ මුදල් සමානයන්	1,204,484	451,223
මූල්‍ය ආයෝජන - ගනුදෙනු සඳහා ඇති	15,025	14,943
ණය සහ අත්තිකාරම් - සාමාජික	13,260,732	8,759,039
ණය සහ අත්තිකාරම් - අනෙකුත්	503,034	379,451
මූල්‍ය ආයෝජන - ණය සහ අත්තිකාරම්	307,113	-
මූල්‍ය ආයෝජන - විකිණීම සඳහා ඇති	12,430	12,430
මූල්‍ය ආයෝජන - කල්පිරීම් දක්වා ඇති	1,743,276	2,639,328
අනෙකුත් වත්කම්	210,612	196,667
ආයෝජන දේපල	1,049,600	904,500
අස්පෘශ්‍ය වත්කම්	127,078	67,807
දේපල පිරිසහ සහ උපකරණ	1,119,409	950,442
මුළු වත්කම්	19,552,793	14,375,830

වගකීම්		
ගනුදෙනුකරුවන්ගේ තැන්පතු	14,040,245	10,420,419
අනෙකුත් ණයට ගැනීම්	1,333,380	909,572
ආදායම් බදු වගකීම්	353,448	278,240
එකතු කළ අගය මත බදු වගකීම	(6,263)	41,306
අනෙකුත් වගකීම්	268,154	150,861
විශ්‍රාමික ප්‍රතිලාභ වගකීම	157,509	134,383
විලම්භිත බදු වගකීම	16,116	49,026
මුළු වගකීම්	16,162,589	11,983,808

කොටස් හිමියන්ගේ අරමුදල්		
ප්‍රකාශිත ප්‍රාග්ධනය	223,545	223,545
පොදු සංචිතය	82,898	82,898
ව්‍යවස්ථාපිත සංචිත අරමුදල	638,520	425,052
ප්‍රත්‍යගණන සංචිතය	384,484	262,314
රඳවාගත් ලාභ/අලාභ	2,060,757	1,398,213
මුළු කොටස් හිමියන්ගේ අරමුදල් සහ වගකීම්	19,552,793	14,375,830

සහතික කිරීම
පහත අත්සන් කර ඇති HNB ග්‍රාමීන් ෆිනෑන්ස් ලිමිටඩ්හි කළමනාකාර අධ්‍යක්‍ෂ / ප්‍රධාන විධායක නිලධාරී සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී වන අප

අ) ඉහත කී ප්‍රකාශනයන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිර්දේශිත නිර්වචනයන්ට සහ ආකෘතින්ට අනුකූලව පිළියෙල කර ඇති බවත්

ආ) ඉහත ප්‍රකාශනයන්හි අන්තර්ගත තොරතුරු HNB ග්‍රාමීන් ෆිනෑන්ස් ලිමිටඩ් සමාගමේ විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශයන්ගෙන් උපුටා ගන්නා ලද බවත් මෙයින් සහතික කරමි.

අත්සන් කළේ: **ඩී.එම්.ඩී.සී. ප්‍රහාන්**
කළමනාකාර අධ්‍යක්ෂක / ප්‍රධාන විධායක නිලධාරී

අත්සන් කළේ: **ඩබ්.එස්.පී. අරංගල**
ප්‍රධාන මෙහෙයුම් නිලධාරී

2017.09.07

2017.09.07

වෙනත් විස්තීරණ ආදායම් ප්‍රකාශය

දිනයෙන් අවසන් වර්ෂය සඳහා	2017 මාර්තු 31 රු. .000	2016 මාර්තු 31 රු. .000
වර්ෂය සඳහා ලාභය	1,058,834	1,110,093
වර්ෂය සඳහා මුළු වෙනත් විස්තීරණ ආදායම		
ඉදිරි වර්ෂවලදී, ලාභයට හෝ අලාභයට නැවත ඇතුලත් කරන වර්ෂය සඳහා වෙනත් විස්තීරණ ආදායම	-	-
ඉදිරි වර්ෂවලදී, ලාභයට හෝ අලාභයට නැවත ඇතුලත් නොකරන වර්ෂය සඳහා වෙනත් විස්තීරණ ආදායම		
විශ්‍රාමික ප්‍රතිලාභ සැලසුම් මත ආයුගණන ලාභ / (අලාභ)	8,793	12,922
විශ්‍රාමික ප්‍රතිලාභ සැලසුම් ආයුගණන ලාභ මත විලම්භිත බදු (අය කිරීම) / බැර කිරීම	(2,462)	(3,618)
ඉඩම් සහ ගොඩනැගිලි ප්‍රත්‍යගණන සංචිතය	166,240	-
දේපල පිරිසහ හා උපකරණ ප්‍රත්‍යගණනය ලාභ මත විලම්භිත බදු (අය කිරීම) / බැර කිරීම	(44,070)	-
වර්ෂය සඳහා මුළු වෙනත් විස්තීරණ ආදායම	128,501	9,304
වර්ෂය සඳහා මුළු විස්තීරණ ආදායම	1,187,335	1,119,397

තෝරාගත් කාර්යක්ෂමතා දර්ශකයන්

දිනට	2017 මාර්තු 31	2016 මාර්තු 31
ව්‍යවස්ථාපිත ප්‍රාග්ධන ප්‍රමාණවත්භාවය		
මූලික ප්‍රාග්ධනය (ස්ථර 1)	(රු. .000)	2,842,420
මුළු ප්‍රාග්ධනය	(රු. .000)	2,995,490
මූලික ප්‍රාග්ධන ප්‍රමාණවත්බවේ අනුපාතය, අවදානම් සරිත වත්කම් වල ප්‍රතිශතයක් ලෙස (%)		
(අවම අවශ්‍යතාවය 5%)	17.43	18.82
මුළු ප්‍රාග්ධන ප්‍රමාණවත්බවේ අනුපාතය, අවදානම් සරිත වත්කම් වල ප්‍රතිශතයක් ලෙස (%)		
(අවම අවශ්‍යතාවය 10%)	18.37	20.35
ප්‍රාග්ධන අරමුදල් වලට තැන්පතු වගකීම්වල අනුපාතය ප්‍රතිශතයක් ලෙස (%)	24.33	23.98
ව්‍යවස්ථාපිත ද්‍රවශීලතාවය		
ද්‍රවශීල වත්කම්වල අවම අවශ්‍යතාවය	(රු. .000)	1,576,725
ද්‍රවශීල වත්කම්වල පවත්නා ප්‍රමාණය	(රු. .000)	3,420,305
රාජ්‍ය සුරැකුම්පත්වල අවම අවශ්‍යතාවය	(රු. .000)	944,228
රාජ්‍ය සුරැකුම්පත්වල පවත්නා ප්‍රමාණය	(රු. .000)	988,244
ණය කළමේ ගුණාත්මකභාවය		
දළ අක්‍රිය ණය ප්‍රමාණය	(රු. .000)	269,778
දළ අක්‍රිය ණය අනුපාතය (%)	1.94	0.79
ශුද්ධ අක්‍රිය ණය අනුපාතය (%)	-	-
ලාභදායීත්වය		
සාමාන්‍ය වත්කම් මත ඉපයුම (%)	6.24	9.08
සාමාන්‍ය හිමිකම් මත ඉපයුම (%)	36.62	60.58
අනෙකුත් තොරතුරු		
සේවක සංඛ්‍යාව	1672	1362
ශාඛා සංඛ්‍යාව	48	48
සේවා මධ්‍යස්ථාන සංඛ්‍යාව	21	21



Ernst & Young
Chartered Accountants
201 De Saram Place
P.O. Box 101
Colombo 10
Sri Lanka

Tel : +94 11 2463500
Fax Gen : +94 11 2697369
Tax : +94 11 5578180
eysl@lk.ey.com
ey.com

TO THE SHAREHOLDERS OF HNB GRAMEEN FINANCE LIMITED

Report on the Financial Statements

We have audited the accompanying financial statements of HNB Grameen Finance Limited, (the “Company”), which comprise the statement of financial position as at 31 March 2017, and the statement of profit or loss, statement of comprehensive income, statement of changes in equity and, statement of cash flows for the year then ended, and a summary of significant accounting policies and other explanatory information.

Board’s Responsibility for the Financial Statements

The Board of Directors (the “Board”) is responsible for the preparation of these financial statements that give a true and fair view in accordance with Sri Lanka Accounting Standards, and for such internal control as Board determines is necessary to enable the preparation of financial statements that are free from material misstatement, whether due to fraud or error.

Auditors’ Responsibility

Our responsibility is to express an opinion on these financial statements based on our audit. We conducted our audit in accordance with Sri Lanka Auditing Standards. Those standards require that we comply with ethical requirements and plan and perform the audit to obtain reasonable assurance about whether the financial statements are free from material misstatement.

An audit involves performing procedures to obtain audit evidence about the amounts and disclosures in the financial statements. The procedures selected depend on the auditors’ judgment, including the assessment of the risks of material misstatement of the financial statements, whether due to fraud or error. In making those risk assessments, the auditors consider internal control relevant to the entity’s preparation of the financial statements that give a true and fair view in order to design audit procedures that are appropriate in the circumstances, but not for the purpose of

expressing an opinion on the effectiveness of the entity’s internal control. An audit also includes evaluating the appropriateness of accounting policies used and the reasonableness of accounting estimates made by Board, as well as evaluating the overall presentation of the financial statements.

We believe that the audit evidence we have obtained is sufficient and appropriate to provide a basis for our audit opinion.

Opinion

In our opinion, the financial statements give a true and fair view of the financial position of the Company as at 31 March 2017, and of its financial performance and cash flows for the year then ended in accordance with Sri Lanka Accounting Standards.

Report on Other Legal and Regulatory Requirements

As required by section 163 (2) of the Companies Act No. 07 of 2007, we state the following:

- The basis of opinion and scope and limitations of the audit are as stated above.
- In our opinion:
 - We have obtained all the information and explanations that were required for the audit and, as far as appears from our examination, proper accounting records have been kept by the Company, and
 - The financial statements of the Company, comply with the requirements of section 151 of the Companies Act No. 07 of 2007.


07th September 2017
Colombo

Partners: W R H Fernando FCA FCMA M P D Cooray FCA FCMA B N de Saram ACA FCMA Ms N A De Silva FCA Ms Y A De Silva FCA W K B S P Fernando FCA FCMA
Ms K R M Fernando FCA ACMA Ms L K H L Fonseka FCA A P A Gunasekera FCA FCMA A Herath FCA D K Hulangamuwa FCA FCMA LLB (Lond) H M A Jayasinghe FCA FCMA
Ms A A Ludowyke FCA FCMA Ms G G S Manatunga FCA Ms P V K N Sajewarani FCA N M Sulaiman ACA ACMA B E Wijesuriya FCA FCMA
Principal T P M Ruberu FCA FCCA
A member firm of Ernst & Young Global Limited